

ශ්‍රීමත් අනගරික ධර්මපාලතුමාගේ දැරණය හා වර්තමානය

සඳුවන් ලියනාරච්චි

*liyanarachchi99@yahoo.com*

වර්තමාන සමාජය වූ කළු ඉතිහාසයේ කෙදිනකවත් නොවූ විරැ අන්දමට තෙශ්ඨාව, ර්‍රේෂ්ඨාව, වෙළරය, කොයිය ආදි දුරුගුණ සිතිවිලිවලින් පිරුණු අය වැඩි වශයෙන් සිටින ගැරය පමණක් මිනිස් වෙසින් පෙනෙන්නකි. මෙවැනි සමාජ තත්ත්වයක් හමුවේ රටක අහිමානය හා උන්නතියක්, ජාතියක ප්‍රාග්ධනත්වයත් දිගින් දිගටම ප්‍රජාතයට ඇද හැමෙනු ඇතේ.

මෙට වසර 152 කට පෙර එනම් 1964 සැප්තැම්බර් 17 වන දින මෙලොව එළිය යුටුයේ සිරිලක් මාතාවගේ අසාමාන්‍ය ප්‍රතේක ලෙසින් දොන් බේවිඩ් හේවාවිතාරණ කුමරුවා ඉකාම ඉහළ සැප සම්පත් වලින් ආස්ථා දනවත් පවුලක ය. එවකට තිබු අධ්‍යාපන රටාව තුළ මුළින් ක්‍රිස්තියානි පාසලක අධ්‍යාපනය ලැබුවත් වසර කිහිපයින් පසුව බොද්ධයන්ට සිදු වූ අසාධාරණයක් හේතුවෙන් මෙම දරුවා මෙම පාසලෙන් ඉවත් කර ගැනීමට දොන් කරෝලිස් හේවාවිතාරණ පියා විසින් කටයුතු කරන ලදී. අනතුරුව ලොව පුරා ධර්ම ගාස්ත්‍රාලෝකය විහිදු හික්කවුවේ ශ්‍රී සුමංගල මහා ස්වාමීන් වහන්සේ විසින් පෙරදිග ධර්ම ගාස්ත්‍රාන්ත්‍රිය පිළිස ම 1873 වර්ෂයේදී ආරම්භ කරන ලද විද්‍යාල්ය සිරිවෙනින් අධ්‍යාපනය ලැබේමට ඔහුට හැකි විය. එම කාල වකවානුවේ දීම බේවිඩ් හේවාවිතාරණ කුමරුවා ලංකාවේ අති විශිෂ්ටතම ආගමික සංවාදය ලෙස සැලකෙන මිගෙටුව වත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන්ගේ පානදුරාවාදය ඇසීමෙන් වෙනස්ම පුද්ගලයෙකු බවට පත් විය. අනතුරුව ධර්මපාල ලෙස තම නම වෙනස් කරගත් මෙම තරුණයා රටත්, ජාතියත්, ආගමත්, භාෂාවත් යන සිව් රත්නය කෙරහි දැඩි ඇල්මකින් කටයුතු කරන ලදී. 1880 වර්ෂයේ දී මෙරටට පැමිණී හෙත්ම ස්විල් මිල්කට්‍රතුමා හා බැලැවැස්කි මැතිනියත් ඇසුරා කිරීමට අවස්ථාව උදා කර ගත්තේ ය.

පසුකාලීනව අනගරික පිළිතයකට ඩුරු වූ මෙතුමා අනගරික ධර්මපාල නමින් ප්‍රසිද්ධියට පත් විය. ජාතික ආගමික උන්නතිය ධර්මවිෂය පිළිවෙතක් බවට පත් කොට මුළුමහත් ජාතියක් අවදි කළ ලාංකේය බොද්ධ පුනරුදෙයේ අති ගේජ්ය පුරුෂයෙකු ලෙසින් එතුමා අපට අදටත් හැඳින්විය හැක. එනිසාම ජාතිය අවධි කළ එතුමා ‘ජාතියේ පියා’ ලෙස හැඳින්විය හැකි ය.

‘සිංහලයිනි නැගිටිව බුද්ධයාව බේරා ගනියව්’ යන වචන පෙළ පමණක් එතුමා වෙනුවෙන් ජන සමාජය තුළ ඉතිරි වී ඇතිමත්, එතුමා විසින් සමාජ ගත කළ බොහෝ කරුණු කාරණා

රාජියක් තිබෙන බව අප විසින් සිහි තබා ගත යුතු වේ. ඒ අතුරින් එතුමන් විසින් පළ කොට තිබෙන ජාතික පනත නම් වූ කුඩා පුස්තකය තුළ සඳහන්ව ඇති කරුණු කිහිපයක් මෙසේ දක්වනු කැමැත්තෙමි.

- මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ හාජාව නම් අනර්ස රත්න සතරක් මට තිබේ.
- අප ජාතිය නැති වීමට මත්පැන් බීම හේතු වූ තිබේ.
- අපේ ලමයින්ට ශිල්ප ගාස්තු, කර්මාන්ත ඉගැන්වීමට බලවත් සේ ක්‍රියා කළ යුතු ය.
- අදායම් අනුව වියදම් පිළියෙළ කර ගැනීමට කටයුතු කරන්න.
- බාර්මිකව මුදල් උපයා සැපසේ පිවත් වීමටත් යුතාය දනය හා නිරෝගිකම දියුණුවේ මාර්ගය බව සලකන්න.

ඉතිහාසයේ වැව හා බැඳුණු කාශිකර්මාන්තය තුළින් ස්වයංපෝෂිතව තිබු ශ්‍රී ලංකාව අද වන විට ආනනයනිත සහල් හා පිටි අනුහුත කිරීමෙන් යැපෙන පරාධිනත්වයකට පත් වීම බෙදාවාවකයි. වර්තමානයේ තිස් වසරක කුරිරු යුද්ධයකට මූහුණ දුන් අපි යුද්ධයෙන් මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වර්තමානය වාර්තාවල ඇතුළත් වේ තිබේ. පිළිකා රෝගයෙන් අවම වශයෙන් පැයකට එක් අයෙක් මිය යන බවත් මෙම වසරේ රජයේ සංඛ්‍යා ලේඛන අනුව ජනවාරී සිට මේ දක්වා පාපදි අනතුරුවලින් ආසන්න වශයෙන් තරුණයින් 600 ක් පමණ මිය යන බවත් සඳහන් කළ යුතුවේ. මෙවැනි සමාජ පරිසරයක් තුළ ධර්මපාලතුමාගේ අවවාදයන් හි වටිනාකම වඩාත් හොඳින් ප්‍රත්‍යක්ෂ වනු ඇත.

රටක ජාතියකට අහිතව සහ පෞරුෂත්වයෙන් යුත්තව නැගී සිටීමට එරට සංස්කාතිය හා සඳාවාරය ඉවහල් වේ. එබැවින් ගුණ යහපත්කම් නොහැඳුනන වැඩිහිටියන්ට හා ගුරුවරුන්ට ගරු නොකරන ඇදුම් පැලුදුම් පිළිබඳව ද කිසිදු තැකීමක් නොමැති සංකර සමාජයක් දිනෙන් දිනම නිර්මාණය වෙමින් පවතින බව පැහැදිලි වේ. කාන්තාවන්ගේ ලද බොලද බව සියුමැලි බව, මානාත්වය මෙන්ම පිරිමින්ගේ ජව සම්පන්න පොරුණත්වය වර්තමානයේ ගිලිහි ගොස් ඇති ආකාරය පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වේ. ධර්මපාලතුමන් තමා උපන් නිවෙස පරිත්‍යාග කරමින් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය ආරම්භ කරන ලද්දේ විනයානුකුල කාන්තා සමාජයක් බිජි කිරීමේ අරමුණෙනි. එපමණක් නොව එතුමන් විසින් විවිධ ස්ථානවල පාසල් බොහෝමයක් ගොඩ නගමින් මෙරට දුරුවන්ට ගැලපෙන දේශීය සිංහල බොද්ධ අධ්‍යාපන කුමයක් ගොඩ නැගීමට කටයුතු කරන ලදී.

දේශීය දේ අගය කරමින් දේශීය කර්මාන්ත ඇති කිරීම තුළ රටක් ස්වයංපෝෂිත වන බව එතුමාගේ අදහස වූ අතර, මෙරට මිනිසුන් පිටරටවලට යවා පුහුණු කරවා එයින් ලන්

## 152<sup>nd</sup> Birth Anniversary of Srimath Anagarika Dharmapala National Summit - 2016

පුහුණුවෙන් දේශීය කර්මාන්ත අැති කිරීමට කටයුතු කරන ලදී. විදේශ ආක්‍රමණවලින් පසුව මෙරට විනාශ වී ගිය කර්මාන්ත යළි පුහුරුත්තාපනය කිරීම තුළ දේශීය රේඛිපිළි කර්මාන්තය, ආයුර්වේදය හා විවිධ කර්මාන්ත නැවත ගොඩ නැගීමට කටයුතු කරන ලදී. එපමණක් නොව කොළඹ ආයුර්වේද රෝහලක් පිහිටුවීමට කටයුතු කරන ලදී. නමුත් වර්තමානයේ සියලුම දේශීය කර්මාන්තයන් බිඳ වැටීම දේශීය ආර්ථිකයට ප්‍රබලව බලපා තිබේ. නවීන තාක්ෂණය ලෝක මට්ටමින් දියුණුව පැවතිය ද ඇතැම් පිරිස් එම තාක්ෂණයම අවහාවිත ගැනීම කණ්ගාටුවට කරුණකි. මෙවැනි සමාජ ප්‍රවාහයකදී දේශීය යහපත් දැ පිටු දැකිමින් විදේශීය අයහපත් දේ බාර නොගනිමින් ශ්‍රීමත් අනාරෝක ධර්මපාලතුමන්ගේ අවවාදයන් තුළින් තම පිවිත ගොඩ නගා ගැනීමට කටයුතු කළ යුතුවේ.